



**විවාහ ලේකම් පොත**  
**REGISTER OF MARRIAGES**  
 විවාහ ප්‍රකාශන (112 පරිච්ඡේදය)  
 Marriage Registration Ordinance (Cap. 112)

113  
 Registration B  
 (High Reg. P. & S.C. S.T. & E.) 0/17

0031

දිස්ත්‍රික්කය: **කුරුමි** District: **Kurumi**

දේපැවැත්වීමේ පක්ෂයන්ගේ නම් Names (in full) of Parties	පුරුෂ පාර්ශවය Male Party	කුලයින් පාර්ශවය Female Party
	1. දේපැවැත්වීමේ පක්ෂයන්ගේ නම් Names (in full) of Parties	සුරියරත්නගේ ජයරත්න
2. වයස (අවුරුදු ගණන) Age (in years)	25	22
3. ජාතික තත්වය Civil Condition	දිවයින	දිවයින
4. පූර්ව විවාහ තත්වය Rank or Profession and Race	විදුලාක්ෂි - සිංහල	විදුලාක්ෂි - සිංහල
5. ස්ථාන ස්ථානය Residence	පුළුමින	පුළුමින
6. පියාගේ නම Father's Name (in full)	සුරියරත්නගේ ජයරත්න	සුරියරත්නගේ ජයරත්න
7. පියාගේ පූර්ව විවාහ තත්වය Rank or Profession of Father	විදුලාක්ෂි - සිංහල	විදුලාක්ෂි - සිංහල
8. විවාහ සම්පූර්ණ කළ Name and Division of Registrar who issued Certificate	රේ. මේ. ප්‍රකාශන විකාශන	
9. විවාහ සම්පූර්ණ කළ ස්ථානය Place of Solemnization of Marriage	කුරුමි විවාහ ලේකම් කාර්යාලය	

වර්ෂ 20 2014 ඔක්තෝබර් මස මෙම විවාහය දින මා විසින් (හෝ හොඳම මා දැනටමත්) විවාහය සිදු කරන ලදී.  
 Solemnized by me (or in my presence) this 20 day of October, 2014.

මෙහි පහත නම් කරන ලද පුද්ගලයන්ගේ සාමීප්‍රදේශයේ විවාහය අප දෙදෙනා අතර සිදුකරන ලදී.  
 This Marriage was solemnized between us in the presence of

- සාක්ෂිකරුවන්ගේ අත්සන  
 Signature of Witness

සාක්ෂිකරුවන්ගේ නම, රැකියාව හෝ වෘත්තීයය සහ ස්ථාන ස්ථානය  
 Name in full, Rank or Profession and Residence of Witness
- සාක්ෂිකරුවන්ගේ අත්සන  
 Signature of Witness

සාක්ෂිකරුවන්ගේ නම, රැකියාව හෝ වෘත්තීයය සහ ස්ථාන ස්ථානය  
 Name in full, Rank or Profession and Residence of Witness

රේ. මේ. ප්‍රකාශන විකාශන  
 Registrar (or) Minister (as the case may be)

විවාහ විවරණ

සුරියරත්නගේ ජයරත්න විවාහ විකාශන විකාශන  
 2014.10.20

සුරියරත්නගේ කාමරාජා විවාහ විකාශන විකාශන  
 2014.10.20

මා දැනටමත් අත්සන් කරන ලදී.  
 Signed before me.

\*මෙහි ඉහත සඳහන් විවාහ ලේකම් සේවාවේ (112 පරිච්ඡේදය) 34 වැනි වගන්තිය යටතේ මා වෙත සහතිකය  
 දැනටමත් සිදුකරන ලද විවාහයට අදාළ වූ සහතිකය

\*I certify that the above is a true copy of the Statement No. \_\_\_\_\_ furnished to me under Section 34, Marriage Registration Ordinance (Cap. 112); of a Marriage Solemnized by (or in the presence of) \_\_\_\_\_

දිස්ත්‍රික් රජයේ විවාහ ලේකම් කළ දිනය  
 Date of entry in District Registrar's Register

දිස්ත්‍රික් රජයේ විවාහ ලේකම්  
 District Registrar.

\* වැටුප් ගෙවීමේදී සහතිකයක් සිදුකරන විවාහයක් විවාහ ලේකම් කළ විට පමණක් මෙහි ලිවිය යුතුය.  
 \* To be filled up only when entering a Marriage Solemnized by a Minister.